

[#mediaethicsSL](#) [#EnglishPress](#) [#lka](#) [#Dailymirror](#) [#April29](#)

ඩේලි මිරර් පුවත්පතේ පළවූ දිවි හානි කරගැනීමේ සිදුවීම් දෙකක් අන්තර්ගත ප්‍රවෘත්තියක් පළ ඉදිරිපත් කොට ඇති ආකාරය සැබවින්ම විමසුමට බඳුන් විය යුතුවේ. මෙහි සිරස්තලයේ සඳහන් කොට ඇත්තේ පියෙකු සහ පුතෙකු දුම්රියේ හැපී ඇති බවයි. නමුත් අන්තර්ගතයේ සඳහන් වන්නේ, ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව මෙම පුද්ගලයා දරුවාද අනෙහි දරාගෙන දුම්රිය ඉදිරියට පැන ඇති බවයි. දෙවෙනි සිදුවීමේදී සියදිවි නසාගෙන ඇති කාන්තාවක සම්බන්ධයෙන් සඳහන් වන අතර, ඇතැම් විට ඊට පෙර සිය දරුවාගේද දිවි ඇය විසින් හානි කරන්නට ඇතැයි පොලීසිය පවසන බව කියැවේ. එහිදී එම සියදිවි නසාගැනීමද අපරාධයක් ලෙසින් හැඟවෙන ආකාරයට (committing suicide) දැක්වී ඇත. මේ සම්බන්ධයෙන් ලෝකය පුරා ඇතිව තිබෙනා කතිකාව තුළ දැක්වෙන්නේ Committed යන වචනයෙන් සිතාමතාම අපරාධයක් කරනා බව හැඟවෙන බැවින්, එය අයෝග්‍ය යෙදුමක් වන බවයි. සියදිවි නසාගැනීම ගැටළුවක් බවට එකඟ විය හැකි නමුත්, එය අපරාධයක් ලෙසින් සැලකීමට වඩා, මානසික ආකූලතාවයක්/ආබාධයක්/දැරිය නොහැකි පීඩාවක් හෝ කම්පනයක් නිසා සිදුවන්නක් ලෙසින් සැලකිල්ලට ගත යුතු වේ. <https://www.samaritans.org/media-centre/media-guidelines-reporting-suicide/suicide-reporting-codes-practice>

මෙහිදී පැන නගිනා ගැටළුවකි. මෙම සිදුවීම් දෙක දෙයාකාරයකින් වාර්තා කොට ඇත්තේ මන්ද? එහිදී දෙවෙනි සිදුවීම පොලීසි පරීක්ෂණයන්ට අනුව සියදිවි නසාගැනීමක් සහ ඇතැම් විට මනුෂ්‍ය ඝාතනයක්ද විය හැකි බව සඳහන් කර ඇතත් පළමු සිදුවීම සම්බන්ධයෙන් පොලීසි පරීක්ෂණයක තොරතුරු නොමැති වීම නිසා එසේ සඳහන් කොට ඇතැයි ඇතැම් විට තර්ක කළ හැක. එනමුත් එසේ නම් ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ අදහස් පුවතට ඇතුළත් කොට ඇත්තේ මන්ද? එසේ නැතිනම් මෙසේ සම්මතයන් දෙකකින් පුවත් දෙක වාර්තා කිරීමට වෙනත් කරුණක් හේතු වී ඇතිද?

මෙයට අමතරව සියදිවි නසාගත් ආකාරය සඳහන් කිරීම අයෝග්‍ය වන අතර, හදිසි උපකාරක සේවා අංකයන්ද (1333) සඳහන් වූයේ නම් එය වඩාත් යෝග්‍ය වේ.